



THE WORLD BANK
IBRD - IDA | WORLD BANK GROUP



Funded by
The European Union

අධි ඝනත්ව දෙපෙළි ක්‍රමයට

වර්ෂ

වගා කරමු.



පැළ සිටුවීම

ජල සම්පාදනය හා පොහොර යෙදීම

කෘෂිකර්ම අමාත්‍යාංශය,
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය



03 .

3.1 ກຳລັງ ສິດທິ

3.2 ສ່ວນ ສຳຄັນ ຫຼື ທາງການ ສຳຄັນ



අධි ඝනත්ව දෛපේළි ක්‍රමයට

විවිධත්ව

සිදු කිරීමේදී පැළ ගහණය වැඩි කරමින් ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

මෙහිදී ජාත්‍යන්තර සේවා සපයන ආයතනය ලබා දෙන නිර්දේශායානුකූලව පාත්ති සකස් කර ගත යුතු අතර ජල සම්පාදනය සඳහා වැස්සුම් පටි වලා පොලිතින් වසුන් යොදා සකස් කර ගත යුතුය. මේ ආකාරයට

අක්කර භාගයකට පාත්ති

55ක්

සකස් කර ගත හැකිය.




අධි ඝනත්ව දෛපේළි ක්‍රමයට

විවිධත්ව වගා කරමු

3.1 පැළ සිටුවීම

ඵල සම්පාදනය සඳහා මුළු ටේජ යොදා පාත්ති ආවරණය කරමින් පොලිතින් යෙදූ පාත්තිවල සෙන්ටි මීටර් 50 X 30 පරතරය ඇතිව මිරිස් පැළ සිටුවීම සඳහා සලකුණු කර ගත යුතුය.

- මෙය සිග්-සැග් ආකාරයට සලකුණු කර ගත යුතු අතර මේ සඳහා සෙන්ටි මීටර් 30න් 30ට සලකුණු කළ නූලක් යොදා ගත හැක.



- පාත්ති සලකුණු කළ පසු වීම ස්ථානයේ පැළ සිටුවීම සඳහා සිදුරු සකස් කර ගත යුතුය.
- මේ සඳහා ටින් මාලා කෂනයකට ලියක් සවිකර රත් වූ කබලක් මත තබා ගනිමින් ඉතා පහසුවෙන් පාත්තිය මත පොලිතින් වසුන සිදුරු කිරීම කළ හැකිය.



සිදුරු මත පැළ සිටුවීම

පේළියේ පැළ අතර පරතර සෙන්ටි මීටර් 30ක් වන සේ සිග්-සැග් ආකාරයට පොලිතින් යෙදූ පාත්තියේ ඝකස් කළ සිදුරුවල තවානෙන් ලබා ගත් නිරෝගි දිරිමත් පැළ සිටුවා ගන්න.

පැළ සිටුවීමට පෙර වසුන් මත පොලිතින්ගය කපා සාදා ගත් සිදුරෙහි කොහු මිටක් ආධාරයෙන් කුඩා සිදුරු ඝකස් කර ගන්න.

ඉන්පසු තවාන් දැමූ මිරිස් පැළ සිටුවා ගන්න.
(අක්කරයකට පැළ 30,000ක්)



ජල

3.2 සම්පාදනය හා පොහොර යෙදීම

වගා ක්ෂේත්‍රය පිහිටා ඇති කලාපයේ වාෂ්පීකරණ උත්සව්‍යදනය මත දිනකට සැපයිය යුතු ජල ප්‍රමාණය ගණනය කර ජල සැපයුම සිදු කළ යුතු අතර සෑම විටම ක්ෂේත්‍ර ධාරිතාවයෙන් පවත්වා ගත යුතුය. පොහොර දිය කර පෙරා ඉන් පසුව පද්ධතියට පොහොර ද්‍රාවණය එක් කළ යුතුය.

උදෑසන කාලයේදී ජල සම්පාදනය හා පොහොර යෙදීම වඩාත් යෝග්‍ය වේ.

- පෝෂක සැපයීමේ දී අදාළ ක්ෂේත්‍රයේ පූර්ණ පාංශු පරීක්ෂාවක් සිදුකොට විය පූර්ණ විශ්ලේෂණයකට ලක් කොට පොහොර නිර්දේශය සකසා ගත යුතුය.
- පීඩන 1.5 -2 දක්වා ප්‍රමාණයක් පීඩනයක් පද්ධතිය තුළ පවත්වා ගත යුතුය.
- විනාඩි 10ක කාලයක් ජල සම්පාදනය සිදුකොට අනතුරුව වෙන්වූ පද්ධතිය හරහා විනාඩි 20ක පමණ කාලයක් තුළ ද්‍රාවණ පොහොර යෙදීම සිදු කළ යුතුය.

ජල සම්පාදනයේදී මිරිස් වගාව සඳහා ඉතා යෝග්‍ය වන්නේ

බිංදු ජල සම්පාදනයයි.

- පොහොර යෙදීමෙන් අනතුරුව නැවත ජල සම්පාදන ඉතිරි කොටස සිදු කළ යුතු අතර, මෙහිදී ජල වෂස්සුම් සේදීමකට ලක්වේ. මේ නිසා පොහොර සම්පාදනයෙන් පසු නැවත වෙන්වූ පද්ධතිය හරහා විනාඩි 10කින් පමණ ජල සම්පාදනය කළ යුතුයි.
- ජල වෂස්සුම් සිරවීම වළක්වා ගැනීමට සති 2කට වරක් පොස්පරික් අම්ලය නිර්දේශිත ප්‍රමාණයෙන් වෙන්වූ පද්ධතිය හරහා ලබා දිය යුතුය.
- පොහොර දිය කර පෙරා ඉන් පසුව පද්ධතියට පොහොර ද්‍රාවණය එක් කළ යුතුය
- උදෑසන කාලයේදී ජල සම්පාදනය හා පොහොර යෙදීම වඩාත් යෝග්‍ය වේ.



අධි ඝනත්ව දෛශ්ලි ක්‍රමයට

වර්ක්
වගා කරමු.

ප්‍රකාශන කට්ටලය

1. නවත් පාලනය
2. අධි ඝනත්ව දෛශ්ලි ක්‍රමයට මරිස් වගා කරමු.
3. අධි ඝනත්ව දෛශ්ලි ක්‍රමයට මරිස් වගා කරමු.
4. කෙණු සනීපාරක්‍ෂාව හා රෝග පළිබෝධ පාලනය
5. අස්වනු හෙළීම හා සැකසීම

අධි ඝනත්ව දෛශ්ලී ක්‍රමයට

වරක්

වගා කරමු.

